

## **ආයතනයේ නම : දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල**

**පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  
විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන්  
ස්ථාවර නියෝග 119 (4) යටතේ ගරු අමාත්‍යවරයාගේ  
නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත  
ඉදිරිපත් කිරීම.**

### **නிறுவනத்தின் பெயர் :- காலி மாவட்ட செயலக அலுவலகம்.**

**பாராளுமன்றத்தின் அரச கணக்குக் குழுவினால்  
முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பாக  
நிலையியற் கட்டளை இலக்கம் 119 (4) இன் கீழ்  
கௌரவ அமைச்சரின் அவதானிப்புக்களுக்கும்  
மற்றும் அது தொடர்பாக எடுக்கப்படும்  
நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்.**

**Name of the institution: District Secretariat Office - Galle**

**Submission of observations of Hon. Minister  
and steps taken with regard to the reports  
tabled by the committee on Public Accounts in  
terms of Standing Order No. 119 (4)**



ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද ස්ථාවර නියෝග 119 (4) සම්බන්ධයෙන් නිරීක්ෂණ හා ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 183

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - ගාල්ල

රා.ගි.කා. සභාව විසින් පෙන්වා දෙන ලද අඩුපාඩු හා මඟපෙන්වීම්	ගණන් දීමේ නිලධාරී විසින් ගත් ක්‍රියාමාර්ග	වර්තමාන ප්‍රගතිය																
1.)අභ්‍යන්තර විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු නොසැපයූ අවස්ථා වාර්තා විය.	දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලදී, ප්‍රාදේශීය ලේකම් සාකච්ඡාවන්හිදී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විගණන කළමනාකරණ කමිටු හා අභ්‍යන්තර විගණන කළමනාකරණ කමිටු රැස්වීම්වලදී අභ්‍යන්තර විගණන වාර්තා සඳහා නියමිත කාලය තුළ පිළිතුරු සැපයීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් වෙත, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත හා සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුවත් කිරීමට කටයුතු කර ඇත.	වර්තමානය වන විට අභ්‍යන්තර විගණන වාර්තා සඳහා මසක් තුළ පිළිතුරු ලබා දීමේ ප්‍රගතියක් ඇත. <table><tr><th>වර්ෂය</th><th>ඉදිරිපත් කරන විගණන වාර්තා ගණන</th><th>මසක් තුළ පිළිතුරු ලබාදීමේ ප්‍රමාණය</th><th>ප්‍රතිශතය</th></tr><tr><td>2020</td><td>37</td><td>14</td><td>38%</td></tr><tr><td>2021</td><td>22</td><td>12</td><td>54%</td></tr><tr><td>2022</td><td>88</td><td>50</td><td>57%</td></tr></table>	වර්ෂය	ඉදිරිපත් කරන විගණන වාර්තා ගණන	මසක් තුළ පිළිතුරු ලබාදීමේ ප්‍රමාණය	ප්‍රතිශතය	2020	37	14	38%	2021	22	12	54%	2022	88	50	57%
වර්ෂය	ඉදිරිපත් කරන විගණන වාර්තා ගණන	මසක් තුළ පිළිතුරු ලබාදීමේ ප්‍රමාණය	ප්‍රතිශතය															
2020	37	14	38%															
2021	22	12	54%															
2022	88	50	57%															
2.) වාහනයක් ගර්හිතවීම මාස 06 වඩා අඩු කාලයකදී අපහරණය කර නොතිබුණි.	ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක වෙත දැනුම් දී ඇත.	අපහරණයට යෝජනා වී තිබූ යම් කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ මෙම රථය ගාලු උරුමය පදනම වෙත 2012 වසරේදී ලබා දී ඇති බව නිරීක්ෂණය වේ. එමෙන්ම මෙම රථය ගාලු උරුමය පදනම භාර අමාත්‍යාංශය වෙත පැවරීමක් සිදු කර නොමැති අතර, රාජකාරී කටයුතු සඳහා භාරදීමක් පමණක් සිදු කොට ඇති බව නිරීක්ෂණය කරමි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් නැවත භාර ගැනීමත් සමඟ කාර්යාලීය අවශ්‍යතා සඳහා කෙටි දුරධාවන කටයුතු සඳහා පමණක් යොදාගත් අතර, නමුත් මෙහි ලිහිසි තෙල් කාන්දු වීම හා අසාමාන්‍ය ඉන්ධන දහනය ආදී කරුණු මත මෝටර් රථ පරීක්ෂක නිර්දේශය පරිදි ධාවනයෙන් ඉවත් කර අළුත්වැඩියා කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදි.  උක්ත රථය අලුත්වැඩියා කිරීම සඳහා ගරාජයක් වෙත යොමු කර ඇස්තමේන්තු ලබා ගත් අතර, එම ඇස්තමේන්තු සඳහා මෝටර් රථ පරීක්ෂක වෙතින් නිර්දේශ නොලැබුණු බැවින් රථය අලුත්වැඩියා කිරීම ප්‍රමාද වන ලදි. 2021.03.01 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 03ක් ස්ථාපිත																

		<p>කළ බැවින් එම නව කාර්යාල සඳහා රථවාහන හිඟවීම හේතු කොට ගෙන කෙසේ හෝ මෙම රථය අලුත්වැඩියා කර භාවිතා කිරීමට අදහස් කරන ලදී.</p> <p>මෙම රථය අලුත්වැඩියා කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස භාවිතා කරන ලද එන්ජිමක් තැබීමේ හැකියාව මෝටර් රථ පරීක්ෂකවරුන් වෙතින් විමසා ඇත. එම තීරණයට අනුව රථය අලුත්වැඩියා කිරීමට හෝ ගර්හිත කිරීමට අවසන් තීරණය ගනු ලබන බව කාරුණිකව දන්වා සිටිමි.</p>
<p>3.) 2016.12.29 දිනැති අංක 2016/30 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතු වාහනවල ඉන්ධන දහනය වීම පිළිබඳව පරීක්ෂා කර නොතිබුණි.</p>	<p>වාහන 5ක ඉන්ධන පරීක්ෂාව සිදු කර ඇත.</p>	<p>වාහන 05ක ඉන්ධන තුලන පරීක්ෂාව සිදු කර ඇති අතර, ඉතිරි වාහන 03 හි ඉන්ධන තුලන පරීක්ෂාව සිදු කිරීමට රටේ ඇති වූ ඉන්ධන අර්බුදය හේතුවෙන් පළමු අවස්ථාවේදී ඉන්ධන ධාරිතාවය සම්පූර්ණ කිරීමෙන් පසු දෙවන වර ඉන්ධන ධාරිතාවය සම්පූර්ණ කිරීමට ඉන්ධන පිරවුම්හලෙහි ඉන්ධන නොමැති වීම හා වර්තමානය වන විට භාවිතා වන QR කේත ක්‍රමය මත සතියකට වාහනයක් සඳහා ඉන්ධන ලීටර් 50, 40, 20 යන පරිමාණයෙන් පමණක් ලබාදීම හේතුවෙන් වාහනයේ ඉන්ධන ධාරිතාවය සම්පූර්ණ නොවීම යන ප්‍රායෝගික කාරණා හේතු කොට ගෙන මේ දක්වා ඉන්ධන තුලන පරීක්ෂාව සිදු කිරීමට නොහැකි වී ඇත. වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය සමනය වූ පසු හෝ ඒ සඳහා අනුගමනය කළ යුතු පියවරයන් දැනුවත් වූ වහාම කඩිනමින් ඉන්ධන පරීක්ෂාව සිදු කර වාර්තා ඉදිරිපත් කරන බව දන්වා සිටිමි. ඉන්ධන තුලන පරීක්ෂාව 2016 දෙසැම්බර් මස 29 දිනැති අංක රාජ්‍ය පරිපාලන 30/2016 දරන චක්‍රලේඛ ප්‍රකාරව සිදු කිරීමට වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නොහැකි වී ඇත. ඉහත ඉන්ධන පරීක්ෂාව සිදුකර දැනට වාර්තා ඉදිරිපත් කර ඇති වාහන 5හි ඉන්ධන පරීක්ෂාව සිදු කර මාස 6ක් ඉක්මවා ගොස් ඇති බව ද දන්වමි.</p>
<p>4.) වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය ශේෂ පැවතුණි.</p>	<p>මෙම හිඟ ණය ශේෂ පියවා ගැනීම සඳහා පසු විපරම් ක්‍රියාවලිය සිදුකිරීම සහ විනය ක්‍රියා මාර්ග කඩිනම් කරන ලෙස විනය බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම.</p>	<p>2017.12.31 දිනට විග්‍රාම ගිය තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කළමනාකරණ සේවා නිලධාරී එල්. එම්. අයි. පෙරේරා මියගේ වර්ෂ 05ට වැඩි ණය ශේෂය වූ රු 101,628.00 ශේෂය මේ වන විට නිරවුල් වී ඇත. කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ වැඩ තහනම් කරන ලද නිලධාරීන් දෙදෙනෙකුගෙන් ග්‍රාම නිලධාරී ඩී.එස්. සුනිල් මයා ගේ රු. 43,650.00 වූ ණය ශේෂය මේ වන විට නිරවුල් වී ඇත.</p> <p>ග්‍රාම නිලධාරී කේ.ඒ.ඩී. විරසිංහ මයා 2017.06.05</p>

		<p>දින වැඩ තහනම් කර ඇත. ඔහුගේ ණය ශේෂය වූ රු. 108,248.00 මුදල මේ දක්වා නිරවුල් වී නොමැත. සේවයෙන් පහකර ඇති මෙම නිලධාරියා සඳහා මෙම ණය මුදල වාරික වශයෙන් ගෙවන ලෙස දැනුම් දී ඇති අතර , එම මුදල වාරික දෙපළභක්තින් ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලා ඇතත් ඒ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නැත.</p> <p>යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ වැඩ තහනම් කරන ලද ග්‍රාම නිලධාරී කේ.පී.ඩී.ඩී. දිනුමිකා මියගේ රු.85,351.55 ණය ශේෂය මේ වන විට නිරවුල් වී ඇත.</p> <p>2017.12.31 දින සේවය හැර ගොස් ඇති සංවර්ධන නිලධාරී ඩබ්.එච්.සී.එල්. වෙවැල්වල මයා ගේ ණය ශේෂය වූ රු. 140,679.92 මුදල ඔහුගේ බිරිඳ විසින් මසකට රු 2,500.00 වාරික වශයෙන් ගෙවමින් පවතින අතර 2022.12.31 දින වන විට රු 49,982.19 ක මුදලක් නිරවුල් වී ඇත. ඔහුගේ වර්තමාන ණය ශේෂය රු.90,697.73 කි.</p> <p>අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ 2020.07.16 දින මිය ගොස් ඇති ග්‍රාම නිලධාරී එල්.එල්.ඩී.කැපම් මයා ගේ රු. 53,300.00ක් වූ ණය ශේෂය මේ වන විට නිරවුල් වී ඇත.</p>
<p>5.)පොදු තැන්පත් ගිණුමේ කල් ඉකුත්වූ තැන්පතු සම්බන්ධයෙන් මු.රෙ. 571 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.</p>	<p>පොදු තැන්පත් ගිණුමේ කල් ඉකුත්වූ තැන්පතු සම්බන්ධව පහත පරිදි කටයුතු කර ඇත.</p> <p>හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණයට අදාළ විගණන විමසුම් වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගෙවීම්වල අදාළ අඩුකිරීම් සිදු කර ගෙන දැඩුම් මුදල් නිදහස් කර එම ගෙවීම් අවසන් කර ඇත.</p> <p>හානියට පත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බිල්පත් වල එක් ව්‍යාපෘතියක හැර අනෙක් සියළු ව්‍යාපෘතිවල විගණනයෙන් පෙන්වා දුන් අඩු කිරීම් සිදු කර සාමාන්‍ය දැඩුම් මුදල් නිදහස් කර එම ගෙවීම් අවසන් කර ඇත. විශේෂ දැඩුම් මුදල්</p>	<p>2020.12.31 දිනට කාල විශ්ලේෂණය අනුව,</p> <p>වසර 5ට වැඩි රු.170,920,904.05  වසර 2-5 අතර රු.33,051,467.10  එකතුව රු.203,972,371.15</p> <p>වසර 5 ඉක්මවූ දැඩුම් මුදලින් රු. 167,993,280.00ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ මාර්ග කාපට් දැඩුම් මුදල් වේ. ඉතිරි රු. 35,979,091.15ක මුදලින් රු. 34,588,893.53ක මුදලක් 2022.12.31 වන විට නිදහස් කර ඇති බවද කාරුණිකව දන්වමි.</p>

	<p>මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශ පරිදි නිදහස් කර ඇත.</p> <p>2011 - 2014 පළාත් මාර්ග කාපට් කිරීමේ වැඩසටහනේ යැපුම් මුදල් නිදහස් කිරීමට අදාළව කැබිනට් තීරණයන් ලැබී ඇති අතර එම තීරණ පරිදි ස්ථායී වගභාරයක් සිදු කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවට මේවන යොමු කර ඇත.</p>	
<p>6.) අනුමත සීමාව ඉක්මවා කාර්ය මණ්ඩලය බඳවා ගෙන තිබුණි.</p>	<p>ගාල්ල දිස්ත්‍රික් ලේකම් විසින් තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමක් සිදු නොකරන අතර ඒ ඒ පත්වීම් බලධාරීන් විසින් බඳවා ගෙන අනුයුක්ත කළ නිලධාරීන් සේවයේ යෙදවීම සිදු කර ඇත. පත්වීම් බලධාරීන් අනුමත සීමාව ඉක්මවා අනුයුක්ත කිරීම මත අතිරික්තය ඇති වන අතර ඒ සම්බන්ධයෙන් දිසාපතිවරුන්ට වගකීම භාරගත නොහැකි බව අදාළ නිලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇත.</p>	<p>මේ වන විටද එම අතිරික්ත නිලධාරීන් සේවය කරන අතර, අතිරික්ත නිලධාරීන් පිළිබඳ තොරතුරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මාසිකව වාර්තා කරන බව කාරුණිකව දන්වමි.</p>
<p>7.) අභ්‍යන්තර තීරසර අරමුණු ඉලක්ක ළඟා කර ගැනීමට අදාළ වන නිශ්චිත පාර්ශව හඳුනාගෙන නොතිබුණි. 2018 අප්‍රේල් 27 දිනැති අංක MSDW/08/65 දරණ තීරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ චක්‍රලේඛ විධිවිධාන අනුව ඉටුකළ යුතු තීරසර සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ යුතු නියෝජිතයින් දෙදෙනා පිළිබඳව විස්තර තීරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වෙත වාර්තා කර නොතිබුණි.</p>		<p>මෙම වැය ශීර්ෂය යටතේ ප්‍රතිපාදන වෙන් වන්නේද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19 සඳහාය. එම පාර්ශවයන් හැර වෙනත් පාර්ශවයන් හඳුනා ගත්තද ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන සැලසීමේ ක්‍රමයක් මෙම කාර්යාලයට නොමැත.</p> <p>ඔබ අපේක්ෂා කරන දිස්ත්‍රික්කයේ පුළුල් සංවර්ධන කාර්යයන් මෙම වැය ශීර්ෂය මගින් ආවරණය නොවන බව පෙන්වා දෙමි. ඒ ඒ විෂයන් අයත් අමාත්‍යාංශ යටතේ විෂයන්ට ප්‍රතිපාදන වෙන්වීම සිදුවන අතර එම ප්‍රතිපාදන යටතේ කෙරෙන කාර්යයන් යාමනය කරනුයේ එම විෂය අයත් රේඛීය අමාත්‍යාංශ මගිනි.</p> <p>මෙම නිලධාරීන් නම් කිරීමට අපේක්ෂා කර ඇත්තේ අමාත්‍යාංශ මට්ටමින් බව කාරුණිකව දන්වමි.</p>

දිස්ත්‍රික් ලේකම්,  
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  
ගාල්ල.



සංචිත වාර්තාව  
පිටපතක් ලෙසින්  
විමර්ශනය කළ බවට  
4

ප්‍රධාන නිලධාරී,  
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  
ගාල්ල.

දිස්ත්‍රික් ලේකම්,  
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,  
ගාල්ල.

## ලේකම්තුමාගේ නිර්දේශය

---

දිස්ත්‍රික් ලේකම් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිර්දේශ කරන අතර පෙන්වා දී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෞද්ගලික අවධානය යොමු කරමින් ඒවා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් ලබා දී ඇත.



නිල් බණ්ඩාර හසුනින්න

ලේකම්,


රාජ්‍ය පරිපාලන සේවා කොමසාරිස්වරයා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය  
ස්වදේශ කටයුතු අංශය

## ඇමතිතුමාගේ නිර්දේශය හා ගෙන ඇති ක්‍රියාමාර්ග

---

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇති උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම අඩුපාඩු නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා විසින් අමාත්‍යාංශ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දී ඇති අතර එම ක්‍රියා මාර්ග මගින් 2023 වර්ෂය තුළ දී සාධනීය මට්ටම ප්‍රශස්ත මට්ටමට ලඟාකර ගැනීමට අපේක්ෂා කරමි.



දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

අග්‍රාමාත්‍යතුමා සහ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය.

